

1. මූල්‍ය ප්‍රකාශන

1.1 තත්ත්වගණනය කළ මතය

පුද්ගලික ඉල්ලුම් ප්‍රාදේශීය සභාවේ 2024 දෙසැම්බර් 31 දිනට ශේෂ පත්‍රය, එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ ආදායම් හා වියදම් ගිණුම, මුදල් ප්‍රවාහ ප්‍රකාශනය සහ ප්‍රමාණාත්මක ගිණුම්කරණ ප්‍රතිපත්තිවලට අදාළ තොරතුරු ද ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවලට අදාළ සටහන්වලින් සමන්විත 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන, 1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනතේ 172(1) උපවගන්තිය සහ 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 10(1) උප වගන්තිය සමඟ සංයෝජිතව කියවිය යුතු ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාවේ ඇතුළත් විධිවිධාන ප්‍රකාර මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතු යැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ.

මෙම වාර්තාවේ 1.6 ඡේදයේ දක්වා ඇති කරුණුවලින් වන බලපෑම හැර, මූල්‍ය ප්‍රකාශනවලින් 2024 දෙසැම්බර් 31 දිනට පුද්ගලික ඉල්ලුම් ප්‍රාදේශීය සභාවේ මූල්‍ය තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය ක්‍රියාකාරීත්වය හා මුදල් ප්‍රවාහ පොදුවේ පිළිගත් ගිණුම්කරණ පරිච්ඡේදයට අනුකූලව සත්‍ය හා සාධාරණ තත්ත්වයක් පිළිබිඹු කරන බව මා දරන්නා වූ මතය වේ.

1.2 තත්ත්වගණනය කළ මතය සඳහා පදනම

මෙම වාර්තාවේ 1.6 ඡේදයේ දක්වා ඇති කරුණු මත පදනම්ව මා මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් තත්ත්වගණනය කළ මතයක් පළකරනු ලැබේ.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිතිවලට (ශ්‍රී.ලං.වි.ප්‍ර.) අනුකූලව මා විගණනය සිදු කරන ලදී. මෙම විගණන ප්‍රමිති යටතේ වූ මාගේ වගකීම, මෙම වාර්තාවේ මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම යන කොටසේ තවදුරටත් විස්තර කර ඇත. මාගේ තත්ත්වගණනය කළ මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

1.3 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ සහ ඊට සම්බන්ධ පාලනය කරන පාර්ශවයන්ගේ වගකීම

මෙම මූල්‍ය ප්‍රකාශන පොදුවේ පිළිගත් ගිණුම්කරණ පරිච්ඡේදයට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර වූ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකි වනු පිණිස අවශ්‍යවන අභ්‍යන්තර පාලනය තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

ප්‍රාදේශීය සභාවේ මූල්‍ය වාර්තාකරණ ක්‍රියාවලිය සම්බන්ධ වගකීම, පාලනය කරන පාර්ශවයන් විසින් දරනු ලබයි.

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 16(1) උප වගන්තිය ප්‍රකාරව ප්‍රාදේශීය සභාවේ වාර්ෂික හා කාලීන මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවන පරිදි ස්වකීය ආදායම්, වියදම්, වත්කම් හා බැරකම් පිළිබඳ නිසි පරිදි පොත්පත් හා වාර්තා පවත්වාගෙන යා යුතුය.

1.4 විගණන විෂය පථය (මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම)

සමස්තයක් ලෙස මූල්‍ය ප්‍රකාශන, වංචා සහ වැරදි නිසා ඇතිවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර බවට සාධාරණ තහවුරුවක් ලබාදීම සහ මාගේ මතය ඇතුළත් විගණන වාර්තාව නිකුත් කිරීම මාගේ අරමුණ වේ. සාධාරණ සහතිකවීම උසස් මට්ටමේ සහතිකවීමක් වන නමුත්, ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය සිදු කිරීමේදී එය සෑමවිටම ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් අනාවරණය කරගන්නා බවට වන තහවුරු කිරීමක් නොවනු ඇත. වංචා සහ වැරදි තනි හෝ සාමූහික ලෙස බලපෑම නිසා ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවිය හැකි අතර, එහි ප්‍රමාණාත්මක භාවය මෙම මූල්‍ය ප්‍රකාශන පදනම් කරගනිමින් පරිශීලකයන් විසින් ගනු ලබන ආර්ථික තීරණ කෙරෙහි වන බලපෑම මත රඳා පවතී.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනයේ කොටසක් ලෙස මා විසින් විගණනයේදී වෘත්තීය විනිශ්චය සහ වෘත්තීය සැකමුසුබවින් යුතුව ක්‍රියා කරන ලදී. මා විසින් තවදුරටත්,

- ප්‍රකාශ කරන ලද විගණන මතයට පදනමක් සපයා ගැනීමේදී වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවීමේ අවදානම් හඳුනාගැනීම හා තක්සේරු කිරීම සඳහා අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කර ක්‍රියාත්මක කරන ලදී. වරදවා දැක්වීම හේතුවෙන් සිදුවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් සිදුවන බලපෑමට වඩා වංචාවකින් සිදුවන්නා වූ බලපෑම ප්‍රබල වන්නේ ඒවා දුස්ස්‍රාවකයෙන්, ව්‍යාජ ලේඛන සැකසීමෙන්, චේතනාන්විත මහභරීමෙන්, වරදවා දැක්වීමෙන් හෝ අභ්‍යන්තර පාලනයන් මඟ හැරීමෙන් වැනි හේතු නිසා වන බැවිනි.
- අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමේ අදහසින් නොවුවද, අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස අභ්‍යන්තර පාලනය පිළිබඳව අවබෝධයක් ලබාගන්නා ලදී.
- භාවිතා කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය, ගිණුම්කරණ ඇස්තමේන්තුවල සාධාරණත්වය සහ කළමනාකරණය විසින් කරන ලද සම්බන්ධිත හෙළිදරව් කිරීම් අගයන ලදී.
- මූල්‍ය ප්‍රකාශනවල ව්‍යුහය හා අන්තර්ගතය සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණව ඇතුළත් වී ඇති බව සහ හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල සමස්ථ ඉදිරිපත් කිරීම අගයන ලදී.

හැකිතාක් දුරට හා අවශ්‍ය ඕනෑම විටෙක පහත සඳහන් දෑ පරීක්ෂා කිරීම සඳහා විගණන විෂය පථය ද පුළුල් කර ඇත.

- තොරතුරු ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් බලන කළ ප්‍රාදේශීය සභාවේ කාර්යයන් අඛණ්ඩව ඇගයීමට හැකිවන පරිදි එහි සංවිධානය, පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි විධිමත්ව හා ප්‍රමාණාත්මකව සැලසුම් කර තිබේද යන බව සහ එකී පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි ඵලදායී ලෙස පවත්වාගෙන යනු ලැබේ ද යන බව;
- අදාළ ලිඛිත නීතියකට හෝ ප්‍රාදේශීය සභාව විසින් නිකුත් කරන ලද වෙනත් පොදු හෝ විශේෂ විධානයකට අනුකූලව, ප්‍රාදේශීය සභාව ක්‍රියා කර ඇති බව,
- සිය බලතල, කර්තව්‍ය සහ කාර්යයන්ට අනුකූලව කටයුතු කර ඇති බව,
- සම්පත් සකසුරුවම් ලෙස, කාර්යක්ෂම ලෙස සහ ඵලදායී ලෙස කාලසීමාවන් තුළ සහ අදාළ නීතිරීතිවලට අනුකූලව ප්‍රසම්පාදනය කර භාවිතා කර ඇති බව.

1.5 වෙනත් නෛතික අවශ්‍යතා පිළිබඳ වාර්තාව

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ පහත සඳහන් අවශ්‍යතාවයන් සම්බන්ධයෙන් විශේෂ ප්‍රතිපාදන ඇතුළත් වේ.

- (අ) 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 6 (1) (ඇ) (iii) වගන්තියේ සඳහන් අවශ්‍යතාවය අනුව නගර සභාවේ මූල්‍ය ප්‍රකාශන ඉකුත් වර්ෂය සමඟ අනුරූප වේ.
- (ආ) 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 6 (1) (ඇ) (iv) වගන්තියේ සඳහන් අවශ්‍යතාවය අනුව, ඉකුත් වර්ෂයේදී මා විසින් සිදු කරන ලද නිර්දේශයන් ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශනවල ඇතුළත්ව ඇත.

1.6 මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම සම්බන්ධයෙන් වූ විගණන නිරීක්ෂණ

1.6.1 ගිණුම්කරණ අඩුපාඩු

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) සභාව සතු හා සභාව විසින් පරිහරණය කරන ඉඩම් 69ක වටිනාකම සමාලෝචිත වර්ෂය අවසාන වන විටත් තක්සේරු කර ගිණුම්ගත කර නොතිබුණි.	ඉදිරි කාලයේදී තක්සේරු කර ගිණුම්ගත කරනු ලබන බව.	සියලු වත්කම් වටිනාකම් ඇතුළත්ව ගිණුම් නිවැරදිව පිළියෙල කළ යුතුය.
(ආ) සමාලෝචිත වර්ෂයේ වැඩ අවසන් කර තිබූ රු.5,478,900ක ඉදිකිරීම් 03ක වටිනාකම ප්‍රාග්ධනිත කර නොතිබුණි.	2025 වර්ෂයේ ඒ සඳහා ගෙවීම් සිදුකළ බව.	මූල්‍ය ප්‍රකාශන නිවැරදිව සකස් කළයුතුය.
(ඇ) වැඩ අවසන් නොවූ ඉදිකිරීම් 07කට අදාල රු.14,452,885ක ඇස්තමේන්තුගත පිරිවැය ණයහිමියන් ලෙස ගිණුම්ගත කර තිබුණි.	උපවිත පදනම මත ගිණුම් තැබීම හේතුවෙන් ණයහිමියන් ලෙස දක්වා තිබූ බව.	-එම-

1.7 අනුකූල නොවීම

1.7.1 නීති, රීති, රෙගුලාසි හා කළමනාකරණ තීරණවලට අනුකූල නොවීම

නීති, රීති හා රෙගුලාසිවලට යොමුව	අනුකූල නොවීම	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) 2017 මාර්තු 07 දිනැති අංක PF/01/2017 දරන පළාත් මූල්‍ය චක්‍රලේඛය සහ 1988 ප්‍රාදේශීය සභා	සභාවේ නිලධාරීන් 07කුගෙන් අයකළ යුතු සේවක ඇප මුදල් රු. 107,500ක් සමාලෝචිත	සභාවේ නිලධාරීන් 07දෙනාගෙන් ඇප මුදල් අයකර ගැනීමට උපදෙස් ලබාදී ඇති	චක්‍රලේඛය ප්‍රකාරව, ඇප මුදල් අයකර ගැනීමට පියවර ගතයුතුය.

(මූල්‍ය හා පාලන) වර්ෂය අවසාන වන විටත් බව.
 රීතින්හි 5(12) රීතිය අයකර ගෙන නොතිබුණි.

(ආ) 2014 පෙබරවාරි 17 සභාව විසින් වාර්ෂික මූල්‍ය ප්‍රකාශන සමග වක්‍රලේඛ හා පනතේ දිනැති අංක 01/2014 කාර්යසාධන වාර්තාව මූල්‍ය වාර්ෂික කාර්යසාධන විධිවිධාන ප්‍රකාරව, දරන රාජ්‍ය මුදල් ප්‍රකාශන සමග විගණනයට වාර්තාව ඉදිරි වාර්ෂික කාර්යසාධන වක්‍රලේඛය සහ 2018 ඉදිරිපත් කර නොතිබුණි. කාලයේදී වාර්තාව මූල්‍ය අංක 19 දරන ජාතික ඉදිරිපත් කරනු ලබන ප්‍රකාශන සමග විගණනයට ඉදිරිපත් කිරීමට පියවර විගණන පනතේ 16(2) බව. ගතයුතුය.

2. මූල්‍ය සමාලෝචනය

2.1 මූල්‍ය ප්‍රතිඵල

ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශන අනුව, 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා සභාවේ පුනරාවර්තන වියදම ඉක්මවූ ආදායම රු. 75,964,700 ක් වූ අතර, ඊට අනුරූපීව ඉකුත් වර්ෂයේ පුනරාවර්තන වියදම් ඉක්මවූ ආදායම රු. 51,513,707ක් විය.

2.2 ආදායම් පරිපාලනය

2.2.1 ඇස්තමේන්තුගත ආදායම්, බිල්කළ ආදායම්, රැස්කළ ආදායම් හා හිඟ ආදායම්

සභාව විසින් ඉදිරිපත් කළ තොරතුරු අනුව සමාලෝචිත වර්ෂයට හා ඉකුත් වර්ෂයට අදාළව ඇස්තමේන්තුගත ආදායම්, බිල්කළ ආදායම්, රැස්කළ ආදායම් හා හිඟ ආදායම් පිළිබඳ තොරතුරු පහත දැක්වේ.

ආදායම් ප්‍රභවය	2024				2023			
	ඇස්තමේන්තුගත ආදායම	බිල්කළ ආදායම	රැස්කළ ආදායම	දෙසැම්බර් 31 දිනට මුළු හිඟය	ඇස්තමේන්තුගත ආදායම	බිල්කළ ආදායම	රැස්කළ ආදායම	දෙසැම්බර් 31 දිනට මුළු හිඟය
	රු.	රු.	රු.	රු.	රු.	රු.	රු.	රු.
වරිපනම් හා බදු	2,666,000	3,321,471	2,073,466	1,248,005	2,742,000	1,351,268	841,162	510,106
කුලී	23,081,000	23,571,954	22,260,905	1,311,049	20,007,000	20,196,371	18,878,537	1,317,834
බලපත්‍ර ගාස්තු	2,774,000	34,312,425	34,312,425	-	10,258,000	9,882,350	9,882,350	-
වෙනත් ආදායම්	20,138,000	24,811,726	24,446,476	365,250	24,986,000	35,776,108	35,341,581	121,387,
එකතුව	48,659,000	86,017,576	83,093,272	2,924,304	57,993,000	67,206,097	64,943,630	1,949,327
	=====	=====	=====	=====	=====	=====	=====	=====

2.2.2 ආදායම් රැස්කිරීමේ කාර්යසාධනය

විගණන නිරීක්ෂණය

සභාවේ අදහස් දැක්වීම

නිර්දේශය

සභාවට 2024 දෙසැම්බර් 31 දිනට අයකර ගැනීමට පියවර ගෙන ගැනිය යුතුව තිබූ උසාවි දඩගාස්තු ඇති බව. නිහමුදල් අප්‍රමාදව අයකර ගැනීමට සුදුසු පියවර ගතයුතුය.

රු.22,147,000ක් අයකර ගැනීමට ක්‍රියාමාර්ග ගෙන නොතිබුණි.

3. මෙහෙයුම් සමාලෝචනය

3.1 කළමනාකරණ අකාර්යක්ෂමතා

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) සමාලෝචිත වර්ෂයේ ස්ථාවර තැන්පතු වල පවතින රු.158,588,000ක ශේෂය උපයෝගී කර 1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනතේ IV පරිච්ඡේදයේ 108 වගන්තියේ සඳහන් පොදු උපයෝගීතා සේවාවන්ට අදාළ සංවර්ධන ක්‍රියාකාරකම්වල නොයොදවා පොලී ආදායම් ඉපැයීමේ අරමුණින් සභාව විසින් බැංකුවේ තැන්පත් කර තිබුණි.	සංවර්ධන ක්‍රියාකාරකම්වලට අවශ්‍ය අවස්ථාවේදී ආපසු ලබාගෙන එම සංවර්ධන කාර්යයන්වල යොදවා ගනු ලබන බව.	ප්‍රාදේශීය සභා පනත ප්‍රකාරව, පොදු උපයෝගීතා සේවාවන්ට අදාළ සංවර්ධන ක්‍රියාකාරකම්වල යෙදවීමට පියවර ගත යුතුය.
(ආ) සභාව විසින් ඉදිකර තිබූ පුද්ගලික ඉරුරුප්පු පොදු වෙළෙඳපොළ කඩකාමර 02ක් භාවිතයට යොදවා නොගැනීමෙන් සභාවට වාර්ෂිකව රු.156,000ක ආදායම් අහිමි වී තිබුණි.	ලංසු කැඳවා තිබූ නමුත් කිසිවෙකුත් ඉල්ලුම් නොකළ බැවින් මෙම කඩකාමර භාවිතයට ලබාදී නොතිබුණු බව.	කුලියට ලබාදීමට සුදුසු පියවර ගත යුතුය.
(ඇ) සමාලෝචිත වර්ෂයේ සභාව විසින් අයවැය ප්‍රතිපාදන සලසා තිබූ රු.2,600,000ක් ව්‍යාපෘති 02ක් සමාලෝචිත වර්ෂය අවසාන වන විටත් ආරම්භ කර නොතිබුණි.	2025 වර්ෂයේ අයවැය සැලැස්මට ඇතුළත් කර කටයුතු සිදුවෙමින් පවතින බව.	ව්‍යාපෘති නියමිත කාලවකවානු තුළ ආරම්භ කර නියමිත දිනයන්ට අවසන් කිරීමට පියවර ගත යුතුය.

3.2 මෙහෙයුම් අකාර්යක්ෂමතා

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
1915 අංක 15 දරන නිවාස ඉදිකිරීම් හා නාගරික සංවර්ධන ආඥා පනතේ 15(1) වගන්තිය ප්‍රකාරව; පනතේ විධිවිධානවලට අනුකූලව ගොඩනැගිලි ඉදිකර තිබේද යන්න තහවුරු කර අනුකූලතා සහතිකය (COC) නිකුත් කළයුතු වුවත්, සමාලෝචිත වර්ෂය අවසාන වන විටත් ගොඩනැගිලි ඉදිකිරීමට ලබාදුන් සංවර්ධන බලපත්‍ර 62ක් සඳහා අනුකූලතා සහතික ලබාදී නොතිබුණි.	ඉදිරි කාලයේදී අනුකූලතා සහතික නිකුත් කිරීමට පියවර ගනු ලබන බව.	අනුකූලතා සහතිකය ලබාදීමට පියවර ගත යුතුය.

3.3 වත්කම් කළමනාකරණය

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) 2015 දෙසැම්බර් 30 දිනැති අංක 2016/01 දරන මුදල් කොමිෂන් සභා චක්‍රලේඛයේ 1.1 ඡේදයට පටහැනිව සභාවට අයත් නොවන දේපළෙහි රු.82,243,867ක පිරිවැයකින් ඉදිකිරීම් 11ක් සිදුකර තිබුණි.	ඉඩම් පවරාගැනීම් ක්‍රියාමාර්ග ගෙන ඇති බව කාරුණිකව දන්වා සිටින බව.	ඉඩම්වල හිමිකාරීත්ව සම්බන්ධ විධිමත් ලිපිලේඛන ලබාගැනීමට පියවර ගත යුතුය.
(ආ) සභාව විසින් පරිහරණය කරනු ලබන වාහන 13ක් දීර්ඝ කාලයක සිට සභාවේ නමට මාරු කර ගැනීමට පියවර ගෙන නොතිබුණි.	ලිපිලේඛන ලබාගැනීමට නොහැකිව හා පවරා ගැනීම් සිදුකර ගත නොහැකිව පවතින බව.	මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුව විමසා වාහනවල හිමිකාරීත්වය නිරවුල් කර ගත යුතුය.
(ඇ) කොම්පෝස්ට් පොහොර නිපදවීම සඳහා නියෝජ්‍යා පළාත් කෘෂි අධ්‍යක්ෂ කාර්යාලය විසින් රු.400,000ක් වටිනා ගස් ඇඟවීමේ යන්ත්‍ර 02ක් 2022 වර්ෂයේ සභාවට ලබාදී තිබූ නමුත් වාර්තා කරන දින වන විටත් එම යන්ත්‍ර කොම්පෝස්ට් පොහොර නිෂ්පාදනය සඳහා භාවිතා කිරීමට පියවර ගෙන නොතිබුණි.	නිෂ්පාදන කටයුතු අඩුවී පැවැති නමුත් අඛණ්ඩව කොම්පෝස්ට් පොහොර නිපදවීමට ප්‍රයත්න දරන බව.	වත්කම් පූර්ණ වශයෙන් උපයෝජනය කිරීමට පියවර ගත යුතුය.

4. ගිණුම්කටයුතු භාවය සහ යහපාලනය

4.1 අයවැය පාලනය

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
සමාලෝචිත වර්ෂය සඳහා සකස් කර තිබූ අයවැය ප්‍රකාරව ඇස්තමේන්තුගත ආදායම් සහ වියදම්, තථ්‍ය ආදායම් සහ වියදම් සමග සැසඳීමේදී ආදායම් විෂයන් 05ක සියයට 27 සිට සියයට 1,137ක් දක්වාත්, වැය විෂයන් 05ක සියයට 32ක සිට සියයට 85 ක් දක්වා විචලනයන්ද එක් මූලධන වැය විෂයක් සඳහා අයවැය ඇස්තමේන්තු වෙන්කර නොමැති වීමෙන් ද අයවැය ඵලදායී කළමනාකරණ පාලන කාරකයක් ලෙස භාවිතා කර නොතිබුණි.	ඉදිරියේදී මුදල් රෙගුලාසි ප්‍රකාරව නිසි කළමනාකරණයක් යටතේ අයවැය සකස් කිරීමට කටයුතු කරන බව.	අවශ්‍යතා හඳුනාගෙන සැලැකිලිමත් ලෙස අයවැය සකස් කළ යුතුය.